

## රුහුණ විශ්වවිද්‍යාලය

2016/2017 ගාස්තුවේදී (සාමාන්‍ය / විශේෂ) උපාධි - 2000 ස්ථලය  
දෙවන සමාසික පරිජ්‍යාණය - 2018 මැයි

GEO 22513/ 22613 – ඩූපවිද්‍යාව

**ප්‍රශ්න හතරකට (04) පමණක් පිළිතුරු සපයන්න.**

**කාලය : පැය 03 දි.**

1. “හුමිය මතුපිට රුප විද්‍යාත්මක ලක්ෂණ හඳුරනු ලබන විෂයය ඩූපවිද්‍යාව සි.” නිදුසුන් සහිත ව පැහැදිලි කරන්න.  
(ලකුණු 15 දි)
2.
  - i. ඩූපවිද්‍යාවේ විෂය ක්ෂේත්‍රය පැහැදිලි කරන්න.  
(ලකුණු 07 දි)
  - ii. ඩූපවිද්‍යාවේ ප්‍රායෝගික වැදගත්කම නිදුසුන් ඇසුරෙන් දක්වන්න.  
(ලකුණු 08 දි)
3. ඩූපවිද්‍යාත්මක අධ්‍යායනවල දී යොදාගත හැකි ප්‍රමාණික ඇස්තමේන්තු ඩූපවිද්‍යාවේ ප්‍රමාණාත්මක විශ්ලේෂණවල දී කොතෙක් දුරට ඉවහල් කරගත හැකි ද? නිදුසුන් ඇසුරෙන් පරික්ෂා කරන්න.  
(ලකුණු 15 දි)
4. පෘතිවී මහාද්වීපවල සමහවය පැහැදිලි කිරීමේ දී මාහාද්වීප ජ්ලවන කළුපිතයෙන් (Concept of Continental Drift) ඉදිරිපත් කෙරෙන සාක්ෂි පිළිගතහැකි ද? විවේචනාත්මක ව විශ්ලේෂණය කරන්න.  
(ලකුණු 15 දි)
5. “ශ්‍රී ලංකාවේ කුඩා වෙරළ සීමාවක පවා බහුවිධ ඩූප ලක්ෂණ හා ක්‍රියාවලීන් හොඳින් නිරීක්ෂණය කළ හැකි ය.” ඔබ හඳුරා ඇති ක්ෂේත්‍රීය පරීක්ෂාවක් ඇසුරෙන් පැහැදිලි කරන්න.  
(ලකුණු 15 දි)

6.

- i. ඩේවිසියානු බාදන වතු ආකෘතිය කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 05 දි)

- ii. “ඩේවිස්ගේ බාදන වතු ආකෘතිය අනිශයින් සරල හා ප්‍රායෝගික වූවත් 1950 ගණන්වන විටදී ඔහුගේ උපකල්පන පුළුල් ලෙස විවේචනයට ලක්විය.” මෙම කියමන සුදුසු උදාහරණ සහිත ව සාකච්ඡා කරන්න.

(ලකුණු 10 දි)

7.

- i. ගංගා රුපමිතිය අධ්‍යනය කිරීමට යොදා ගන්නා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයෙන් මොනවාදැයි පැහැදිලි කරන්න.

(ලකුණු 07 දි)

- ii. හු රුප අධ්‍යයනයන් සඳහා ප්‍රමාණාත්මක විශ්ලේෂණ ක්‍රමවේද යොදාගැනීමේ ඇති වැදගත්කම විස්තර කරන්න.

(ලකුණු 08 දි)

@@@@@@@